



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය
AA3 විභාගය - 2017 ජනවාරි

(AA31) මූල්‍ය ගිණුම්කරණය හා වාර්තාකරණය
(Financial Accounting and Reporting)

- **අයදුම්කරුවන්ට උපදෙස්** (අවධානයෙන් කියවිය යුතුය):

	2017-01-21
	පෙරවරු
	[8.45 – 12.00]
- (1) **දී ඇති කාලය :** කියවීම සඳහා - විනාඩි 15 යි.
උත්තර ලිවීම සඳහා - පැය 03 යි. පිටු ගණන : 10
ප්‍රශ්න ගණන: 09
- (2) **සියලුම ප්‍රශ්න වලට උත්තර සැපයිය යුතු වේ.**
- (3) **ඉල්ලුම් කරන ලද මාධ්‍යයෙන්, එක් භාෂාවකින් පමණක්, ඔබ වෙත සපයන ලද පොත්වල උත්තර ලියන්න.**
- (4) **ගණනය කිරීම් සහ පෙරවැඩ අමුණන්න. උපකල්පන කිසිවක් ඇතොත්, ඒවා පැහැදිලිව දක්වන්න.**
- (5) **වැඩසටහන් ගතකිරීම කළ නොහැකි ගණක යන්ත්‍ර පමණක් භාවිත කිරීමට ඉඩ දෙනු ලැබේ.**
- (6) **අර්ථකථන සහිත කළ යුතු ක්‍රියා පටිපාටි ලැයිස්තුව අමුණා ඇත. සෑම ප්‍රශ්නයකම කළ යුතු ක්‍රියාවකින් යුක්ත වේ. කළ යුතු ක්‍රියා පටිපාටි ලැයිස්තුවේ එම ක්‍රියාව සඳහා දී ඇති අර්ථකථනය පදනම් කරගෙන අයදුම්කරුවන් විසින් ප්‍රශ්නය සඳහා අවශ්‍ය උත්තර සැපයිය යුතුය.**
- (7) **ලකුණු 100 යි.**

A කොටස

අතිවාර්යය ප්‍රශ්න හතර (04) කි.

(මුළු ලකුණු 20)

01 වන ප්‍රශ්නය

"අස්තීත්වයක මූල්‍ය තත්වය, කාර්යසාධනය සහ මූල්‍ය තත්වයේ වෙනස්වීම් පිළිබඳ ආර්ථික තීරණ ගැනීමෙහි ලා පුළුල් පරාසයක සිටින පරිලිඳකයන් හට ප්‍රයෝජනවත් වන තොරතුරු සපයා දීම මූල්‍ය ප්‍රකාශනවල අරමුණ වේ."

- (a) මූල්‍ය වාර්තාකරණය සඳහා වූ සංකල්පමය ආකෘති රාමුව අනුව, වත්කමක් යන්න **නිර්වචනය කරන්න.** (ලකුණු 02)
- (b) මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සහ ඉදිරිපත් කිරීම සඳහා වූ සංකල්පමය ආකෘති රාමුවේ විෂය පථයෙන් ආවරණය කෙරෙන ප්‍රධාන ක්ෂේත්‍ර (key areas) තුනක්(03) **සඳහන් කරන්න.** (ලකුණු 03)
(මුළු ලකුණු 05)

02 වන ප්‍රශ්නය

"අස්තීත්වයක් විසින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත - LKAS 7 හි අවශ්‍යතාවයන්ට අනුකූලව මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශනයක් පිළියෙල කරන අතර, අස්තීත්වයේ මූල්‍ය ප්‍රකාශනවල සංරචකයක් ලෙස එය ඉදිරිපත් කළ යුතු වන්නේය."

- (a) අස්තීත්වයක ව්‍යාපාරික තීරණ ගැනීමේදී මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශනයක ප්‍රයෝජන තුනක්(03) **සඳහන් කරන්න.** (ලකුණු 03)
- (b) මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශනය පිළිබඳ වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත - LKAS 07 අනුව මුදල් සහ මුදල් වලට සමාන දෑ ලෙස සැලකිය හැකි අයිතම දෙකක්(02) **සඳහන් කරන්න.** (ලකුණු 02)
(මුළු ලකුණු 05)

03 වන ප්‍රශ්නය

සීමාසහිත සදාහරිත (පොද්ගලික) සමාගම (SPL) ඇඟවීම් නිෂ්පාදනය කර අපනයනය කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටී. SPL සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ **පෙරේරා** මහතා, විදේශීය වෙළෙඳපොළ සඳහා ජලරෝධක සහ පැල්ලම් නොගැසෙන (waterproof and stainless) නව නැනෝ තාක්ෂණික කමිසයක් (Nano Technology T-shirt) සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් වෙළෙඳපොළ පර්යේෂණයක් පැවැත්වීම පිළිබඳව සැලසුම් කරමින් සිටී. පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් සවිස්තරාත්මක විශ්ලේෂණය සඳහා ඔහු ගණකාධිකාරීවරයාගෙන් විමසා තිබේ:

- (1) නිෂ්පාදනය සංවර්ධනය කිරීම සඳහා ස්ථිර පදනම මත විශේෂ පුහුණුවලත් සේවකයන් බඳවා ගැනීම ට අවශ්‍ය වන අතර, එබඳු සේවකයන් සඳහා මාසිකව රු.500,000/- බැගින් වේතනයක් ගෙවිය යුතුය.
- (2) වාණිජමය ලෙස කමිස නිෂ්පාදනය කිරීම ආරම්භ කිරීමට පෙර රු. මිලියන 2.5 ක් පිරිවැය වන මෘදුකාංගයක් ස්ථාපනය කළ යුතුය.
- (3) වාණිජමය නිෂ්පාදනය නිමකළ පසු SPL විසින් රු. මිලියන 1 ක පිරිවැය වන එක් වරක් පමණක් ලබා ගත යුතු අපනයන බලපත්‍රයක් සඳහා අයදුම් කළ යුතුව ඇත.

ඉහත සඳහන් එක් එක් අයිතම අස්පාශ්‍ය වත්කම් (intangible assets) ලෙස හඳුනා දැක්විය හැකි ද, නොහැකි ද යන්න, හේතු ද සමඟ හඳුනා දක්වන්න. (ලකුණු 05)

04 වන ප්‍රශ්නය

සීමාසහිත ඔටෝ කෙයා (පොද්ගලික) සමාගමේ 2016 අප්‍රේල් 01 දින පවත්වන ලද තොග සත්‍යාපනය අනුව, එදිනට පැවති අමුද්‍රව්‍ය තොගයේ ඒකක 16,000 ක් තිබුණි. ගබඩා ලිපිකරු විසින් ඒකකයක පිරිවැය රු.16/- බැගින් වූ බව හඳුනාගන්නා ලදී. සමාගම බරතලු සාමාන්‍ය පිරිවැය (Weighted Average Cost - WAC) ක්‍රමය මත එහි තොග ඇගයීම් කරනු ලැබේ.

2016 ජූනි 30 දිනෙන් අවසන් කාර්තුව සඳහා පහත සඳහන් තොරතුරු ගබඩාවෙන් උපුටාගන්නා ලදී:

කාර්තුව තුළ මිලදී ගැනුම් පහත සඳහන් පරිදි විය:

දිනය	ඒකක ගණන	ඒකකයක පිරිවැය (රු.)
2016.04.20	10,000	17
2016.05.15	37,000	15
2016.06.10	41,000	18

කාර්තුව තුළ නිෂ්පාදන අංශයට නිකුත් කළ තොග පහත පරිදි විය:

දිනය	ඒකක ගණන
2016.04.10	5,000
2016.05.25	30,000
2016.06.29	8,000

ඔබ විසින් කළ යුතු දැ:

බරතලු සාමාන්‍ය පිරිවැය ක්‍රමය (WAC) යටතේ 2016 ජූනි 30 දිනට අමුද්‍රව්‍ය තොගයේ පිරිවැය ගණනය කරන්න.

(ලකුණු 05)

B කොටස

අනිවාර්යය ප්‍රශ්න තුන (03) කි.

(මුළු ලකුණු 30)

05 වන ප්‍රශ්නය

සීමාසහිත ස්පීර්ඩ්වල් ට්‍රේඩ්. පොදු සමාගමේ 2016 මාර්තු 31 දිනට සහ 2015 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයන් පහත සඳහන් පරිදි විය:

සීමාසහිත ස්පීර්ඩ්වල් ට්‍රේඩ්. පොදු සමාගම
මූල්‍ය තත්ත්ව ප්‍රකාශන

(රු. '000)

	2016 මාර්තු 31 දිනට	2015 මාර්තු 31 දිනට
වත්කම්		
ජ.ගම නොවන වත්කම්:		
දේපල, පිරිසිදු සහ ලපතරණ	5,500	5,200
(-) සමුච්චිත ක්ෂය	(1,200)	(950)
ධාරණ අගය	4,300	4,250
ආයෝජන	120	120
	4,420	4,370
ජ.ගම වත්කම්:		
තොග	5,800	2,400
වෙළෙඳ සහ වෙනත් ලැබිය යුතු මුදල්	6,900	7,420
මුදල් සහ මුදල් වලට සමාන දෑ	400	350
	13,100	10,170
මුළු වත්කම්	17,520	14,540
ස්කන්ධය සහ වගකීම්		
ස්කන්ධය:		
ප්‍රකාශිත ප්‍රාග්ධනය	3,000	3,000
රඳවාගත් ඉපැයීම්	9,600	8,200
මුළු ස්කන්ධය	12,600	11,200
ජ.ගම නොවන වගකීම්:		
පාරිතෝෂික සඳහා ප්‍රතිපාදනය	1,650	1,200
දිගු කාලීන ණය	500	700
	2,150	1,900
ජ.ගම වගකීම්:		
කෙටිකාලීන ණය	100	500
වෙළෙඳ ගෙවිය යුතු මුදල්	1,850	520
ගෙවිය යුතු පොලිය	250	120
ගෙවිය යුතු ආදායම් බදු	570	300
	2,770	1,440
මුළු ස්කන්ධය සහ වගකීම්	17,520	14,540

පහත සඳහන් අතිරේක තොරතුරු ද සපයා ඇත:

- (1) 2016 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුළු ආදායම් බදු වියදම රු.450,000/- ක් විය.
- (2) රු.300,000/- ක් පිරිවැය වූ ස්ථාවර වත්කමක් 2015 අප්‍රේල් 01 දින රු.200,000/- කට විකුණන ලදී. ඉවත් කළ දිනට එම ස්ථාවර වත්කමේ සමුච්චිත ක්ෂය රු.50,000/- ක් විය.
- (3) 2016 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුළු පොලී වියදම රු.200,000/- ක් විය.
- (4) වර්ෂය තුළදී පාරිතෝෂික කිසිවක් ගෙවා නොතිබුණි.
- (5) 2016 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වෙනත් විස්තීර්ණ ආදායම් කිසිවක් නොවූ අතර වර්ෂය තුළ ලාභාංශ ගෙවා හෝ ප්‍රකාශයට පත්කර නොතිබුණි.

මබ විසින් කළ යුතු දෑ:

වක්‍ර ක්‍රමය (indirect method) භාවිත කරමින් 2016 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමාසහිත ස්පිරිටුවල් ට්‍රේඩ්. පොදු සමාගමේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් වූ ශුද්ධ මුදල් ප්‍රවාහයන් පිළියෙල කරන්න. (ලකුණු 10)

06 වන ප්‍රශ්නය

සීමාසහිත සුපිරියර් මැනුෆැක්චරින් (පොද්ගලික) සමාගමෙහි 2016 මාර්තු 31 දිනෙන් සහ 2015 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂ සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශන වලින් සහ 2016 මාර්තු 31 දිනට සහ 2015 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශන වලින් උසුටා ගත් ශේෂයන් පහතින් දක්වා ඇත:

දිනෙන් අවසන් වර්ෂය සඳහා	2016 මාර්තු 31 (රු.'000)	2015 මාර්තු 31 (රු.'000)
විකුණුම්	14,500	12,200
විකුණුම් පිරිවැය	10,400	9,150
පොලී වියදම	240	220
ආදායම් බදු වියදම	250	175
බදු පසු ලාභය	2,450	1,750
වෙනත් විස්තීර්ණ ආදායම	50	150
වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම	2,500	1,900

	2016 මාර්තු 31 දිනට (රු.'000)	2015 මාර්තු 31 දිනට (රු.'000)
ජංගම වත්කම් (නොගය සහ කලින් ගෙවීම් හැර)	4,100	4,850
ජංගම වගකීම්	2,900	2,720
නොගය	2,000	2,100
කලින් ගෙවීම්	450	300
ස්කන්ධය	6,700	5,200
ණයකර	2,000	2,000

බර තැබූ සාමාන්‍ය, සාමාන්‍ය කොටස් ගණන ('000)	1,500	1,500
---	-------	-------

මම විසින් කළ යුතු දෑ:

ඉහත තොරතුරු මත පදනම්ව, 2016 මාර්තු 31 දිනට / දිනෙන් අවසන් මූල්‍ය වර්ෂය සඳහා, පහත සඳහන් අනුපාත ගණනය කරන්න:

- (a) දළ ලාභ අනුපාතය (Gross Profit Ratio).
- (b) ක්ෂණික වත්කම් අනුපාතය (Quick Assets Ratio).
- (c) ජංගම අනුපාතය (Current Ratio).
- (d) තොග රැඳවුම් කාලය (Stock Residence period).
- (e) කොටසක ඉපැයුම (Earnings Per Share).
- (f) යෙදවූ ප්‍රාග්ධනයට ප්‍රතිලාභය (Return On Capital Employed - ROCE). (මුළු ලකුණු 10)

07 වන ප්‍රශ්නය

- (a) **සීමාසහිත SPL සමාගම (SPL)** රු. මිලියන 8.5 ක වටිනාකමකින් යුත් වාහනයක් මිලදී ගැනීම සඳහා කල්බදු සමාගමක් සමඟ 2015 අප්‍රේල් 01 දින මූල්‍ය කල්බදු ගිවිසුමකට එළඹෙන ලදී. කල්බදු සමාගම වාහනයේ වටිනාකමින් 60% ක් (රු.5,100,000/- ක්) මූල්‍යයනය කිරීමට එකඟ විය. මූලික තැන්පතුව ලෙස රු.536,000/- ක් 2015 අප්‍රේල් 01 දින කල්බදු සමාගමට ගෙවන ලදී.

කල්බදු ගිවිසුමේ කොන්දේසි පහත පරිදි වේ:

කල්බදු කාලසීමාව	අවුරුදු 5
පොලී අනුපාතිකය	වර්ෂයකට 16% බැගින්
වාර්ෂික කල්බදු වාරිකය	රු.1,376,880/-
කල්බදු වාරික ගෙවිය යුතු දිනය	එක් එක් වර්ෂයේ අවසාන දින

වාහනයේ ප්‍රයෝජනවත් ආයු කාලය වර්ෂ 8 ක් වන අතර, සමාගමේ වාහන ක්ෂය කිරීම සඳහා සරල මාර්ග ක්‍රමය යොදා ගනියි.

මම විසින් කළ යුතු දෑ:

ඉහත කල්බදු ගනුදෙනු වලට අදාළව 2016 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ සහ 2016 මාර්තු 31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශනයේ උධෘතයන් (extracts) **පිළියෙල කරන්න.**

(සටහන: නියමිත දිනට කල්බදු වාරික ගෙවූ ලෙස උපකල්පනය කරන්න.) (ලකුණු 06)

- (b) **සීමාසහිත හරිත ලංකා සමාගමට** අදාළව පහත සඳහන් තොරතුරු ලබා දී ඇත:

සමාගම, 2015 අප්‍රේල් 01 දින, එහි ක්ෂය කළ හැකි වත්කම්වල ප්‍රයෝජනවත් ආයු කාලය සමාලෝචනය කරන ලදී. සමාලෝචනය අනුව 2015 අප්‍රේල් 01 දින සිට වත්කම්වල ප්‍රයෝජනවත් ආයු කාලය වෙනස් කිරීමට තීරණය කරන ලදී.

මම විසින් කළ යුතු දෑ:

ගිණුම්කරණ ප්‍රතිපත්ති, ගිණුම්කරණ ඇස්තමේන්තුවල වෙනස්වීම් සහ වැරදි පිළිබඳ ප්‍රමිතය - LKAS 08 අනුව, ඉහත සඳහන් අවස්ථාව, ගිණුම්කරණයේදී සලකා බලන ආකාරය (accounting treatment) **පැහැදිලි කරන්න.**

(ලකුණු 04)

(මුළු ලකුණු 10)

C කොටස

අතිවාරය ප්‍රශ්න දෙක (02) කි.

(මුළු ලකුණු 50)

08 වන ප්‍රශ්නය

සීමාසහිත සුහද හෝල්ඩිංග්ස් පොදු සමාගමේ පොත් වලින් 2016 මාර්තු 31 දිනට පහත සඳහන් ශේෂ පිරික්සුම උපුටා ගන්නා ලදී:

සීමාසහිත සුහද හෝල්ඩිංග්ස් පොදු සමාගම
2016 මාර්තු 31 දිනට ශේෂ පිරික්සුම

(රු.'000)

	හර	බැර
දේපළ, පිරිසිදු සහ උපකරණ - පිරිවැයට / ප්‍රත්‍යාගණනයට:		
සිත්තකකර ඉඩම සහ ගොඩනැගිල්ල (ඉඩමේ වටිනාකම රු.5,000,000/-)	20,000	
ගොඩනැගිල්ල - නොනිම් වැඩ	3,000	
ලී බඩු සහ සවිකිරීම්	4,400	
මෝටර් වාහන	7,500	
සමුච්චිත ක්ෂය - 2015 අප්‍රේල් 01 දිනට:		
ගොඩනැගිල්ල		2,600
ලී බඩු සහ සවිකිරීම්		2,550
මෝටර් වාහන		3,500
නොගය	15,040	
වෙළෙඳ ලැබිය යුතු මුදල් / වෙළෙඳ ගෙවිය යුතු මුදල්	6,850	5,400
කලින් ගෙවීම්	680	
කෙටිකාලීන ආයෝජන	360	
බැංකුවේ ඇති මුදල්	390	
අතැති මුදල්	20	
ABI බැංකුවෙන් ලබා ගත් ණය		10,000
12% බැගින් කාලීන ණය (Term Loan)		5,000
ගෙවිය යුතු පොලිය		960
විකුණුම්		77,200
විකුණුම් පිරිවැය	52,748	
පරිපාලන වියදම්	4,150	
බෙදාහැරීමේ වියදම්	5,400	
වෙනත් ආදායම්		2,740
අධ්‍යක්ෂකවරුන්ගේ ගාස්තු	1,000	
විගණන ගාස්තු	500	
පොලී වියදම්	960	
පසුගිය වසරේ ආදායම් බදු අධි ප්‍රතිපාදනය		150
ප්‍රකාශිත ප්‍රාග්ධනය (සාමාන්‍ය කොටස් 600,000)		6,000
2015 අප්‍රේල් 01 දිනට, රඳවාගත් ඉපැයීම්		7,898
ගෙවන ලද අතුරු ලාභාංශ	1,000	
	123,998	123,998

පහත සඳහන් අතිරේක තොරතුරු ද සපයා ඇත:

- 2016 මාර්තු 31 දින, සමාගම විසින් එහි ඉඩම ප්‍රත්‍යාගණනය කරන ලද අතර ඒ අනුව ඉඩමේ වටිනාකම රු.1,500,000/- කින් වැඩි විය. මෙය වත්කම් ගිණුමේ නිවැරදි ලෙස සටහන් කර ඇති අතර වෙනත් ආදායම් ගිණුමට බැර කරන ලදී.

(2) 2014 ජනවාරි 01 දින, රු. මිලියන 3.5 පිරිවැයකට මිලදී ගත් මෝටර් වාහනයක් 2015 දෙසැම්බර් 31 දින ඉවත් කරන ලදී. ඉවත් කිරීමෙන් ලැබුණ රු. මිලියන 2 ක මුදල මුදල් පොතේ හර කොට වෙළෙඳ ගෙවීය යුතු මුදල් ගිණුමට බැර කර තිබුණි. ඒ හැර මෙම ඉවත් කිරීම සම්බන්ධයෙන් වෙනත් කිසිදු සටහන් තැබීමක් කර නොතිබුණි.

(3) පිරිවැය මත හෝ ප්‍රත්‍යාගණිත අගය මත ක්ෂය කිරීම් සරල මාර්ග ක්‍රමය අනුව ගණනය කරනු ලැබේ. දේපල, පිරිසිදු සහ උපකරණවල ප්‍රයෝජනවත් ආයු කාලය පහත සඳහන් පරිදි වේ:

ගොඩනැගිල්ල	: වර්ෂ 20
ලී බඩු සහ සවිකිරීම්	: වර්ෂ 5
මෝටර් වාහන	: වර්ෂ 5

(4) අලුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා **ABI බැංකුවෙන්** ලබා ගත් පහත සඳහන් ණය සමාගමේ 2015 අප්‍රේල් 01 දිනට පැවතුණි:

	ආපසු ගෙවිය යුතු දිනය	රු.
1 වන ණය - 10% බැගින්	2016 දෙසැම්බර් 31	8,000,000
2 වන ණය - 8% බැගින්	2017 මාර්තු 31	2,000,000

ණය මුදල් සඳහා සඵල පොලී අනුපාතිකය කපන් (coupon) පොලී අනුපාතිකය හා සමාන වේ. වර්ෂය තුළ ඉහත සඳහන් ණය මුදල් දෙක සඳහා ප්‍රාග්ධන ආපසු ගෙවීමක් සිදුකර නොතිබූ අතර වර්ෂය සඳහා එම ණය මුදල් මත පොලී, ගිණුම් පොත්වල උපචිත කර තිබුණි.

2016 ජනවාරි 01 දින සමාගම අලුත් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කරන ලද අතර, ඉදිකිරීම් කටයුතු 2017 දෙසැම්බර් 31 දිනට සම්පූර්ණ වෙනැයි අපේක්ෂිතය. 2016 මාර්තු 31 දිනට සමාගම එම ඉදිකිරීම් කටයුතු සඳහා පහත සඳහන් ආකාරයට රු.3,000,000/- ක් වියදම් දරා ඇති අතර, එය ගොඩනැගිලි නොනිම් වැඩ ගිණුමේ සටහන් කර ඇත:

	රු.
2016 ජනවාරි 01	1,700,000
2016 මාර්තු 01	1,300,000
	3,000,000

(5) 2016 ලීන් වර්ෂය සඳහා ගෙවන ලද වෙළෙඳ සංගමයේ වාර්ෂික සාමාජික මුදලින් කලින් ගෙවීමේ ගිණුම සමන්විත වේ.

(6) සමාගමට රු.500,000/- ක ණය ශේෂයක් ගෙවීමට තිබූ ගනුදෙනුකරුවෙකු ආගිය අතක් නොමැති බව ද, ඔහුගෙන් එම මුදල අයකර ගැනීම සැක සහිත බව ද 2016 අප්‍රේල් මාසයේදී සනාථ විය.

(7) සමාගම 2016 මාර්තු 01 දින රු. මිලියන 5 ක කාලීන ණයක් (term loan) ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීම සඳහා ලබා ගන්නා ලදී. මෙය 2016 අප්‍රේල් 01 දිනෙන් ආරම්භ කොට සමාන මාසික වාරික හැට (60) කින් පොලියද සමග ආපසු ගෙවිය යුතුය.

(8) 2016 මාර්තු 31 දිනට ගිණුම් පොත්වල පහත සඳහන් වියදම් උපචිත කර නොතිබුණි:

- 2016 මාර්තු මාසය සඳහා විදුලි බිල්පත - රු.68,000/-.
- 2016 පෙබරවාරි සහ මාර්තු මාස සඳහා දුරකතන බිල්පත් - රු.24,000/-.

(9) 2015/16 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බද්ද රු.480,000/- ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

(10) 2016 මැයි 15 දින පවත්වන ලද අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී 2016 මාර්තු 31 දිනට පැවති සාමාන්‍ය කොටස් සඳහා කොටසකට රු.2.50 බැගින් වූ අවසාන ලාභාංශයක් ගෙවීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරන ලදී.

(11) 2016 ජූනි 10 දින මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබාදෙන ලදී.

මෙ විසින් කළ යුතු දෑ:

ප්‍රසිද්ධ කිරීමට සුදුසු ආකාරයෙන් **සීමාසහිත සුභද්‍ර හෝල්ඩිංග්ස් පොදු සමාගමේ** පහත සඳහන් දෑ පිළියෙල කරන්න:

- (a) 2016 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. (ලකුණු 10)
- (b) 2016 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. (ලකුණු 08)
- (c) 2016 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ස්කන්ධයේ වෙනස්වීම් දැක්වෙන ප්‍රකාශනය. (ලකුණු 03)
- (d) 2016 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා දේපළ, පිරියත සහ උපකරණ වල වෙනස්වීම් දැක්වෙන ප්‍රකාශනය. (ලකුණු 04)
(මුළු ලකුණු 25)

09 වන ප්‍රශ්නය

- (a) රු. මිලියන 100 ක ආයෝජනයක් කර 2015 අප්‍රේල් 01 දින **සීමාසහිත KDL සමාගම (KDL)**, **සීමාසහිත සොහොනා ප්‍රවේශි සමාගමේ (STL)** සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයෙන් 60% ක් අත්පත් කර ගත්තේය. එදින STL සමාගමේ හඳුනාගත හැකි ශුද්ධ වත්කම් වල සාධාරණ වටිනාකම එහි පොත් අගයට සමාන විය.

2016 මාර්තු 31 දිනට KDL සහ STL සමාගම්වල මූල්‍ය තත්ත්ව ප්‍රකාශන පහතින් දක්වා ඇත:

2016 මාර්තු 31 දිනට
මූල්‍ය තත්ත්ව ප්‍රකාශන (රු. '000)

	KDL	STL
වත්කම්		
ජංගම තොටුක වත්කම්:		
දේපළ, පිරියත සහ උපකරණ	95,000	19,500
STL හි ආයෝජනය	100,000	-
ජංගම වත්කම්:		
තොග	10,000	10,000
වෙළෙඳ ලැබිය යුතු මුදල්	210,000	212,000
කෙටි කාලීන ආයෝජන	35,000	-
මුදල් හා මුදල් වලට සමාන දෑ	5,700	1,450
	260,700	223,450
මුළු වත්කම්	455,700	242,950
ස්කන්ධය සහ වගකීම්		
ස්කන්ධය:		
ප්‍රකාශිත ප්‍රාග්ධනය - සාමාන්‍ය කොටස්	200,000	100,000
පොදු සංචිතය	20,000	7,500
රඳවාගත් ඉපැයීම්	123,700	61,450
මුළු ස්කන්ධය	343,700	168,950
ජංගම වගකීම්:		
වෙළෙඳ ගෙවිය යුතු මුදල්	112,000	74,000
	112,000	74,000
මුළු ස්කන්ධය සහ වගකීම්	455,700	242,950

පහත සඳහන් අතිරේක තොරතුරු ද සපයා ඇත:

- (1) **STL සමාගමේ** 2016 මාර්තු 31 දිනට, පැවති තොගයෙහි, පිරිවැයට 25% ක ලාභ ආන්තිකයක් සහිතව **KDL සමාගමෙන්** මිලට ගත් රු.5,000,000/- වටිනාකමක් සහිත තොගයක් ඇතුළත් වේ.
- (2) අත්පත් කරගත් දිනට පාලනය නොවන හිමිකමේ (non-controlling interest) සාධාරණ අගය රු.50,000,000/- ක් විය.
- (3) 2015 අප්‍රේල් 01 දිනට **STL සමාගමේ** පොත්වල පහත සඳහන් ලෙජර ගිණුම් ශේෂ පැවතුණි:

	රු.
පොදු සංවිනය	5,000,000
රඳවාගත් ඉපැයීම්	40,000,000

- (4) **KDL සමාගමේ** වෙළෙඳ ලැබිය යුතු මුදල් ශේෂයෙහි, **STL සමාගමෙන්** ලැබිය යුතු රු.2,000,000/- ක් ඇතුළත් වේ. **STL සමාගමේ** වාර්තා අනුව, **KDL සමාගමට** රු.1,500,000/- ක් ගෙවා ඇතත්, 2016 මාර්තු 31 දින වන විටත් එම වෙක්පත **KDL සමාගමට** ලැබී තිබුණේ නැත.
- (5) 2015 අප්‍රේල් 01 දින, **STL සමාගම** ස්ථාවර වත්කම් අයිතමයක් රු.200,000/- කට **KDL සමාගමට** විකුණන ලදී. ඉවත් කළ දිනට එම අයිතමයේ ධාරණ අගය රු.120,000/- ක් විය. ඉවත් කළ දිනට එම වත්කමේ ඉතිරිව තිබූ ආයුකාලය වර්ෂ 4 කි. කෙසේවෙතත්, සමාගම් දෙකෙහිම ගිණුම් පොත්වල මේ සම්බන්ධයෙන් වාර්තා කර නොතිබුණි.

මබ විසින් කළ යුතු දෑ:

- (i) ඒකාබද්ධ කිරීමේදී ඇතිවන කිර්තිනාමය ගණනය කරන්න. (ලකුණු 21)
 - (ii) 2016 මාර්තු 31 දිනට ඒකාබද්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය **පිළියෙල කරන්න.**
- (b) විශේෂිත ව්‍යාපාර ව්‍යවසායන් (Specified Business Enterprises) සම්බන්ධයෙන් විමර්ශන බලතල භාවිත කිරීමේදී ගිණුම්කරණ සහ විගණන ප්‍රමිත අධිකරණ මණ්ඩලයට ගත හැකි ක්‍රියා මාර්ග දෙකක්(02) **පැහැදිලි කරන්න.** (ලකුණු 04)
(මුළු ලකුණු 25)

කළ යුතු ක්‍රියා පටිපාටි ලැයිස්තුව

දැනුම් ක්‍රියාවලිය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා නිර්වචන
01 මට්ටම අවබෝධය වැදගත් තොරතුරු ආවර්ජනය සහ පැහැදිලි කිරීම.	නිර්වචනය කරන්න	ස්වභාවය, විෂය පථය හෝ තේරුම නිශ්චිතව ප්‍රකාශ කිරීම.
	අදින්න	හැඩයක් හෝ රූපසටහනක් ගෙන හැර දැක්වීම.
	හඳුනා දක්වන්න	යමක් මනා සැලකිලිමත් වීමකින් අනතුරුව හඳුනා ගැනීම හෝ තහවුරු කිරීම හෝ තෝරා ගැනීම.
	ලැයිස්තුගත කරන්න	විස්තර කිරීමකින් තොරව අදාළ කරුණු එකින් එක වචනයෙන් ලියා දැක්වීම.
	සම්බන්ධ කරන්න	තාර්කික හෝ හේතු කාරක සම්බන්ධතාවය පෙන්නුම් කිරීම හෝ තහවුරු කිරීම.
	සඳහන් කරන්න	යමක් ස්ඵර ලෙස පැහැදිලිව ප්‍රකාශ කිරීම.
	ගණනය කරන්න	ගණිතමය ගණනය කිරීම.
	විමසන්න	අවසන් නිගමනයකට පිවිසීම සඳහා විවිධ පැතිකඩ තර්කානුකූලව සවිස්තරව පරීක්ෂා කිරීම.
	පැහැදිලි කරන්න	අදාළ කරුණු සවිස්තරාත්මකව දැක්වීම.
	අර්ථකතනය කරන්න	අවබෝධයට පහසු සුපුරුදු පද මගින් අර්ථය ඉදිරිපත් කිරීම.
	හඳුනාගන්න	සෙවීමෙන් හෝ ප්‍රයත්න දැරීමෙන් නිගමනයකට එළඹීම.
	සටහන් කරන්න	අදාළ කරුණු විස්තරාත්මකව සටහන් කිරීම.
සාරාංශගත කරන්න	කරුණු වශයෙන් හෝ සංඛ්‍යා වශයෙන් ප්‍රධාන කරුණු කෙටියෙන් දැක්වීම.	

දැනුම් ක්‍රියාවලිය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා නිර්වචන
02 මට්ටම භාවිතය ඉගෙනගත් පසුබිම නොවන පසුබිමක දැනුම භාවිත කිරීම / සංවෘත ගැටළු විසඳීම.	භාවිත කරන්න	ප්‍රයෝගිකව භාවිතයේ යොදන්න.
	තක්සේරු කරන්න	වටිනාකම, ස්වභාවය, හැකියාව හෝ ගුණාත්මක බව තීරණය කරන්න.
	ප්‍රදර්ශනය කරන්න	සුවිශේෂී ලෙස උදාහරණ සමග ඔප්පු කරන්න.
	ප්‍රස්තාර දක්වන්න	ප්‍රස්තාර මගින් නියෝජනය කරන්න.
	පිළියෙල කරන්න	දී ඇති විස්තර සැලැස්මකට ගොනු කිරීම.
	ප්‍රමුඛතා දක්වන්න	වැදගත්කම, අනුපිලිවෙල අනුව දක්වන්න.
	සසඳන්න	තවත් දෙයක් සමග සංගත වේදයේ බැලීම.
විසඳන්න	ගණනය කිරීම හා / හෝ පැහැදිලි කිරීම් භරහා විසඳුම් සෙවීම.	

දැනුම් ක්‍රියාවලිය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා නිර්වචන
03 මට්ටම විශ්ලේෂණය අදහස් අතර සම්බන්ධතා ගොඩනගා සමාන අසමානතා බැලීම / විවෘත ගැටළු විසඳීම.	විශ්ලේෂණය කරන්න	විසඳුම් හෝ ප්‍රතිඵලය තීරණය කිරීම පිණිස විස්තරාත්මකව පරීක්ෂා කරන්න.
	සමානකම් බලන්න	සමානකම් සොයා ගැනීම පිණිස පරීක්ෂා කිරීම.
	අසමානතා බලන්න	අසමානතා හෝ වෙනස්කම් සෙවීම පිණිස පරීක්ෂා කිරීම.
	වෙනස්කොට දක්වන්න	යමක් තවෙකෙකින් වෙනස්කොට දක්වන දෑ හඳුනා ගැනීම.
සැකිල්ලක් සේ දක්වන්න	සුවිශේෂී ලක්ෂණ සාරාංශ කොට දැක්වීම.	